



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2269/48 - 2022 මාර්තු මස 03 වැනි බ්‍රහස්පතින්දා - 2022.03.03

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලද)

I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය

රජයේ නිවේදන

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බඳු පනත

2 වැනි වගන්තිය සහ 5 වැනි වගන්තිය යටතේ නියමය

- 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බඳු පනතේ 2 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මූදල් අමාත්‍ය බැංකිල් රාජපක්ෂ වන මම, මෙහි උපලේඛනයේ (i) වන තීරයේ නිශ්චිතව දක්වා ඇති වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන් ඒ උපලේඛනයේ (ii) වන තීරයේ අනුරුප සටහන්වල නිශ්චිතව දක්වා ඇති අනුප්‍රමාණය මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්, මෙම නියමය මගින් පනවමි.

උපලේඛනය

(i) වන තීරය				(ii) වන තීරය
වෙළඳ භාණ්ඩය				විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
	සං. ට. කීරුණය	සං. ට. සංස්කේෂණය	විස්තරය	
01	10.05	1005.90	අනෙකුත් - බඩු ඉරිගු	කි. ගුමයට රු. 10.00
02	10.07	1007.90	අනෙකුත් - ඉදල් ඉරිගු (සෝගම්)	කි. ගුමයට රු. 10.00

- 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බඳු පනතේ 5 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ඉහත උපලේඛනය මගින් දක්වා ඇති බඩු ඉරිගු ආනයනය සඳහා අදාළ වන කිලෝ' ගුමයකට රු. 10 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දන් කිලෝ' ගුමයකට රු. 1 ක් අයකරගෙන, ඉතිරි වටිනාකම, ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත පමණක් අතහරිනු ලැබේ යුතු බවට මම මෙයින් නියම කරනු ලැබේ.
- මෙම නියමය 2022 මාර්තු මස 04 දින සිට ආරම්භ වන මාස 06 ක කාල සීමාවක් සඳහා, 2007 අංක 48 දරන විශේෂ හාණ්ඩ බඳු පනතේ 2 වැනි වගන්තියේ (3) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, වලංගුව පැවතිය යුතුය.



2A

I කොටස: (I) ජේදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය - 2022.03.03

4. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ 2021 මැයි මස 17 දිනැති අංක 2228/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් බව ඉටුගූ (රේගු සංක්ත අංක 1005.90), සහ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වැනි වගන්ති යටතේ පනවන ලද 2021 දෙසැම්බර් මස 21 දිනැති අංක 2259/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශන නියමය 2022 මාර්තු මස 04 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමි.

බැසිල් රාජපක්ෂ,
මුදල් අමාත්‍යාංශයේ දී ය.

2022 මාර්තු මස 03 වන දින,
කොළඹ 01,
මුදල් අමාත්‍යාංශයේ දී ය.

EOG 03 - 0750